

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය - 2013

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීරණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1981 අංක 68 දරන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතේ 10(අ)(2) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000- 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර වන්නේ ද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරා ගත් පරිපාටින්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර පාලනයේ ස්ඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්ව විගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්ව විගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට ජනරාල් ශීර්මන් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නාවූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

සම්පූර්ණයෙන් ක්ෂය කර තිබූ ප්‍රයෝජනයට ගත හැකි තත්වයේ පවතින පිරිවැය රු.37,876,090 ක් වටිනා වාහන 25 ක් ප්‍රත්‍යාගණනය කර මූල්‍ය ප්‍රකාශනවල දැක්වීමට කටයුතු කර නොතිබුණි.

2.2.2 සම්බන්ධිත පාර්ශවයන් සමඟ ඇති ගනුදෙනු හෙළිදරව් නොකිරීම.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ලැබිය යුතු රු.150,000 ක් වූ මුදල ගිණුම් වලින් අත්හැරී තිබුණි.

2.2.3 ගිණුම්කරණ ප්‍රතිපත්ති

විශ්වවිද්‍යාලය විසින් ගිණුම් තැබීමේදී උපචිත පදනම අනුගමනය කර තිබූ නමුත් ස්ථාවර තැන්පත් පොළී උපලබ්ධි වීමෙන් පසු ආදායම හඳුනා ගැනීමේ ප්‍රතිපත්තිය අනුගමනය කර තිබුණි. මේ අනුව එක් අයිතමයක් සම්බන්ධයෙන් පමණක් මුදල් පදනම අනුගමනය කිරීම නිසා ස්ථාවර තැන්පත් සඳහා පොළී ආදායම හා ලැබිය යුතු තැන්පත් රු.5,272,143 කින් අඩුවෙන් දක්වා තිබුණි.

2.2.4 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ස්වයං මූල්‍ය අරමුදල් යටතේ දේශීය හා විදේශීය ශිෂ්‍ය ගාස්තු වශයෙන් සමාලෝචිත වර්ෂය තුළ රු.123,091,693 ක් ලැබී ඇතත් එම මුදලින් රු. 35,585,399 ක් සේවක දිරිදීමනා ගෙවීම් සඳහා රඳවා ගෙන ශුද්ධ ශේෂය වූ රු.87,506,294 ක් පමණක් ආදායම් ලෙස හඳුනාගෙන තිබුණි. එසේ වෙන්කර ගත් මුදලින් රු.12,400,000 ක් සේවක දිරි දීමනා ගෙවීමට යොදාගෙන තිබූ නමුත් එම වියදම හෝ ඉතිරි ශේෂය මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොතිබුණි. මෙසේ මුදල් වෙන්කර තැබීමට හෝ වියදම් දැරීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොතිබූ අතර ආයතනයේ කටයුතු සඳහා භාණ්ඩාගාරය විසින් ප්‍රතිපාදන සලසන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 149 වගන්තිය අනුව අයකරනු ලබන සියළු මුදල් ඒකාබද්ධ අරමුදලට බැරකළ යුතු බව ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් දන්වා ඇති බව තවදුරටත් නිරීක්ෂණය විය.
- (ආ) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් පරිත්‍යාග ලෙස ලැබී තිබූ සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද පිරිවැය රු.1,535,147 ක් වූ වාහන 02 ක් ආපසු යුද්ධ හමුදාවට භාරදී ඇතත් එය තවදුරටත් ස්ථාවර වත්කම් යටතේ දක්වා තිබුණි.

(ඇ) ඉකුත් වර්ෂයේ ආදායමට හා වියදමට එරෙහිව සිදුකරන ලද පිළිවෙලින් රු.166,010,417 ක් හා රු.2,923,450 ක් අතීතානුයෝගීව මූල්‍ය ප්‍රකාශවල ගැලපීම වෙනුවට ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනයට ඇතුළත් කර තිබුණි.

(ඈ) රෝහල ඉදිකිරීමේ කටයුතුවලට ලබාගත් ණය මුදල සඳහා 2013 වර්ෂයේ දෙවන අර්ධ වර්ෂය වෙනුවෙන් ගෙවිය යුතු ණය පොලිය රු.231,683,487 ක් ගිණුම්ගත කර නොතිබුණි.

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම.

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

නීති, රීති හා රෙගුලාසිවලට

අනුකූල නොවීම

යොමුව

(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

(i) මුදල් රෙගුලාසි 237(ආ)

සැපයුම් සඳහා ගෙවීම් කිරීමේ දී අදාළ භාණ්ඩ සියල්ල ලැබී ඇති බවට ද , අදාළ බඩු ලේඛනයෙහි සහ තොග පොත යනාදියෙහි එකී භාණ්ඩ ඇතුළත් කර ඇති බවට සහතික කර ගත යුතු වුවද අවස්ථා 04 කදී රු.4,479,000 ක් වටිනා භාණ්ඩ ලබාගැනීමට පෙර සම්පූර්ණ වටිනාකම සැපයුම්කරු වෙත ගෙවා තිබුණි.

(ii) මුදල් රෙගුලාසි 371(5)

සෑම අතුරු අග්‍රිම මුදලක්ම අදාළ ගිණුම් වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පෙර පියවා ගත යුතු වුවත් එදිනට රු.39,913,676 ක් වූ මිල දී ගැනීම් අත්තිකාරම් පියවා ගැනීමට කටයුතු කර නොතිබුණි.

(ආ) 1978 දෙසැම්බර් 19 දිනැති

අංක 842 දරන භාණ්ඩාගාර

වටිනාකම නියෝජනය කළ හැකිවන පරිදි

මූල්‍ය ප්‍රකාශනවල පෙන්නුම් තිබුණු

රු.1,650,473,351ක් වූ ස්ථාවර වත්කම්වල වක්‍රලේඛය

ස්ථාවර වත්කම් ලේඛනයක් යාවත්කාලීනව පවත්වාගෙන ගොස් නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී

ජනරජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ

සංග්‍රහය 2006

(i) 4.3 පරිච්ඡේදය

ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් සඳහා ටෙන්ඩර් කැඳවීමට පෙර පිරිවැය ඇස්තමේන්තුවක් පිළියෙල කළ යුතු වුවත් තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් උප කොන්ත්‍රාත්කරුවන්ට පිරිනමන ලද රු.8,886,314 ක් වටිනා කොන්ත්‍රාත් සම්බන්ධයෙන් එපරිදි කටයුතු කර නොතිබුණි.

(ii) 5.4.4 ඡේදය

කොන්ත්‍රාත් වැඩ සඳහා සැපයුම්කරුගෙන් ආරක්ෂිත ඇපයක් ලබාගෙන කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 20 ක වැඩපූර්ණ අත්තිකාරමක් ලබා දිය හැකි වුවත් එම ප්‍රමාණය ඉක්මවා ආරක්ෂිත ඇපයකින් තොරව

රු.1,959,970 ක අත්තිකාරම් ගෙවූ අවස්ථා නිරීක්ෂණය විය.

(iii) 8.9.1 ඡේදය

භාණ්ඩ හෝ සේවා මිල දී ගැනීමකදී රු.500,000 ක වටිනාකම ඉක්මවූ මිලදී ගැනීමේදී සැපයුම්කරු සමඟ විධිමත් ලිඛිත ගිවිසුමකට එළඹිය යුතු වුවත් සමාලෝචිත වර්ෂය තුළදී රු.9,122,757 ක මිලදී ගැනීම් 4 ක් සම්බන්ධයෙන් විධිමත් ලිඛිත ගිවිසුමකට එළඹ නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.23,275,352 ක ඌනතාවයක් වූ අතර ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.36,566,608 ක අතිරික්තයක් වූයෙන් ඉකුත් වර්ෂය හා සැසඳීමේදී මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.59,841,960 ක පිරිහීමක් පෙන්නුම් කරයි. එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 164 ක් වූ අතර පිරිහීමට මෙහෙයුම් වියදම් ඉහළයාම ප්‍රධාන වශයෙන් බලපා තිබුණු බව නිරීක්ෂණය විය.

3.2 ආයතනයට එරෙහිව හෝ ආයතනය විසින් ආරම්භ කර ඇති නෛතික සිද්ධි

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) බාහිර ආයතන 04 ක් විසින් විශ්වවිද්‍යාලයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබුණු අතර ඊට රිය අනතුරු සම්බන්ධයෙන් වන්දි ලබාගැනීම, විශ්වවිද්‍යාලයට අයත් වැව් බැම්මේ අයිතිය, ඉඩමක අයිතිය ඉල්ලා සිටීම සහ සේවයෙන් පහ කිරීම වැනි කරුණු ඊට හේතුවී තිබුණි.
- (ආ) විනය හේතුවෙන් මත සහ නිවාඩු නොගෙන දේශනවලට සහභාගී නොවීම හේතුවෙන් විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන ලද කැඩෙට් නිලධාරීන් 10 කට එරෙහිව එකතුව රු.3,650,000 ක වන්දි ඉල්ලා ආයතනය විසින් නඩු 10 ක් ගොනු කර තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 මත හේදයට තුඩුදෙන ගනුදෙනු

වෛද්‍ය පීඨ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් කළුගල් සැපයීම සඳහා තෝරාගත් සැපයුම්කරුට ඇණවුමක් ලබා දී අදාළ පිරිවිතරයන් අනුව භාණ්ඩ සැපයීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම මත සිදුකිරීම වෙනුවට ඇණවුමේ සඳහන් මුළු මුදල අත්තිකාරම් වශයෙන් ගෙවා විටින් විට භාණ්ඩ ලබා ගැනීමේ ක්‍රමවේදයක් මත සිදු කර තිබුණි. මේ අනුව 2012 මැයි 31 දින අගල්^{3/4} කළුගල් කියුබ් 50 ක් සඳහා රු.245,000 ක් ගෙවා තිබූ අතර 2013 ජුනි 28 දින වනවිට ද රු.142,100 ක් වටිනා කළුගල් සපයා නොතිබුණි.

4.2 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධිතව වේරහැර ඉදිකරගෙන යනු ලබන ශික්ෂණ රෝහල සඳහා 2013 වර්ෂයේදී රු.4,705,006,332 ක් වියදම් දරා තිබුණි. ඒ සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) රෝහලේ ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීමේදී විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර නොතිබුණු අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ටෙන්ඩර් කමිටුවක නිර්දේශය මත විදේශීය සමාගමක් විසින් ඉදිරිපත් කරන ලද මිල ගණන් එම සමාගම සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඇමරිකානු ඩොලර් 201,629,000 (රු.බිලියන 26) ක වටිනාකමකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණි. මෙම කොන්ත්‍රාත්තුව සඳහා භාණ්ඩාගාර ඇපකරයක් මත ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙතින් ඉහත වටිනාකමට සමාන ණය මුදලක් ලබාගෙන තිබුණි.
- (ආ) ඉදිකිරීම් කාර්යයේ උපදේශක සේවාව සඳහා මසකට රු.225,000 ක් ගෙවීමේ පදනම මත දේශීය ආයතනයක් තෝරා ගෙන තිබුණු අතර ඒ සඳහා විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර නොතිබුණි. එමෙන්ම නිශ්චිත වැඩ පැවරීමකින් තොරව මෙවැනි විශාල ඉදිකිරීම් කාර්යයක් සඳහා මාසික ගෙවීමේ පදනම මත උපදේශන සේවා ලබා ගැනීමට කටයුතු කිරීම විගණනයේදී සැඟිමකට පත්වීමට නොහැකි විය.
- (ඇ) රෝහල ඉදිකරගෙන යනු ලබන අක්කර 47 රූඩ් 37.9 ක ඉඩමෙහි හිමිකම පවරා ගැනීමේ කටයුතු අවසන් කර නොතිබුණි.
- (ඈ) ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පෙර මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.

4.3 කාර්ය මණ්ඩල පරිපාලනය

ආයතන සංග්‍රහයේ දෙවන පරිච්ඡේදයේ 7.1 ඡේදය අනුව සේවයෙන් පහකරනු ලැබූ හෝ සේවය අතහැර ගිය පුද්ගලයෙකු නැවත රාජ්‍ය සේවයට බඳවාගැනීම නොකළ යුතු බව දක්වා ඇතත්, මිනුම්පතිගේ අංක සීජී/1/2/2/143 හා 2012 ජුනි 01 දිනැති ලිපිය මගින් සේවය අතහැර ගියබව දක්වා ඇති නිලධාරියෙකු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කමිකාලාර්ය තනතුරකට බඳවා ගෙන තිබුණි. එමෙන්ම 2011 නොවැම්බර් 01 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සේවය අත්හිටවූ කමිකාලාර්යවරියක් වෛද්‍ය පීඨයේ කමිකාලාර්යවරියක් ලෙසද බඳවා ගෙන තිබුණි.

ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 අයවැය ලේඛනමය පාලනය

2013 වර්ෂය වෙනුවෙන් සකස් කරන ලද අයවැය ලේඛනයේ සඳහන් වැය විෂයයන්ගේ වියදම හා තථ්‍ය වියදම අතර සියයට 25 සිට සියයට 400 දක්වා විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛණය ඵලදායී පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි. තවද සංශෝධිත අයවැය ලේඛනය කළමනාකරණ මණ්ඩලය විසින් අනුමත කර තිබුණේ 2014 ජනවාරි 09 දිනදීය.

5.2 නොවිසඳී ඇති විගණන නිරීක්ෂණ

පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් වූ අඩුපාඩු මාගේ පූර්ව විගණන වාර්තා වලින් පෙන්වාදී තිබුණු නමුත් ඊට අදාල නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

- (අ) දිරි දීමනා ගෙවීම සම්බන්ධයෙන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු අනුමැතිය ලබාගැනීම.
- (ආ) විවිධ අත්තිකාරම් ගෙවීම සම්බන්ධ උපරිම මූල්‍ය සීමාව උල්ලංඝනය වීම.
- (ඇ) වාර්ෂික අයවැය ලේඛනයේ ප්‍රතිපාදන ඉක්මවා වියදම් දැරීම.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන සම්බන්ධයෙන් වූ අඩුපාඩු වරින්වර විශ්වවිද්‍යාලයේ උප කුලපතිගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

- (අ) කොන්ත්‍රාත් පාලනය
- (ආ) මිලදී ගැනීම්
- (ඇ) මානව සම්පත් කළමනාකරණය
- (ඈ) වාහන පාලනය